

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය

ආර් 1/ආර් 4 ප්‍රේෂණ නිවේදන භාවිතයේ දී සේවයෝජකයින් විසින් පිළිපැදිය යුතු උපදෙස්

1980 අංක 46 දරණ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනතේ විධිවිධාන අනුව, සේවයෝජකයින් විසින් මෙම අරමුදල වෙත මාසිකව දායක මුදල් ගෙවීමේ දී පහත සඳහන් උපදෙස් නිසි පරිදි පිළිපදින මෙන් දැනුම් දෙමු.

- 01 මෙම අරමුදලට දායක මුදල් ගෙවන සේවයෝජකයින් විසින් සෑම මාසයකම තම සේවනියුක්තයින් වෙනුවෙන් ඔවුන්ගේ මුළු ඉපැයීම්වලින් 3% ක ප්‍රමාණයක් මෙම මණ්ඩලයට ගෙවිය යුතු අතර සෑම මාසයක් සඳහාම ගෙවිය යුතු මුදල ඊළඟ මාසයේ අවසාන වැඩ කරන දින හෝ එදිනට පෙර මෙම මණ්ඩලයට ලැබිය යුතු වේ.
- 02 සෑම දායක මුදල් ගෙවීමක් සමඟම ආර් 1 හෝ ආර් 4 ප්‍රේෂණ නිවේදනය ඉදිරිපත් කළ යුතුයි. සේවක සංඛ්‍යාව 15 ට අඩු සේවයෝජකයින් විසින් ආර් 4 ප්‍රේෂණ නිවේදනය ද 15ට වැඩි සේවක සංඛ්‍යාවක් සිටින ආයතන විසින් ආර් 1 ප්‍රේෂණ නිවේදනය ද භාවිතා කළ යුතුවේ.
- 03 ආර් 1 ප්‍රේෂණ නිවේදන මගින් දායක මුදල් ගෙවනු ලබන සේවයෝජකයින් කිසිම අවස්ථාවක සේවක සංඛ්‍යාව 15 ට අඩු වුව ද ආර් 4 ප්‍රේෂණ නිවේදන මගින් දායක මුදල් ගෙවීම නොකළ යුතුය.
- 04 ආර් 1 ප්‍රේෂණ නිවේදනය භාවිතා කරන සේවයෝජකයින් විසින් එක් එක් සාමාජිකයාගේ දායක මුදල් විස්තරය ආකෘති II වාර්තා මගින් අර්ධ වාර්ෂිකව සාමාජික ගිණුම් අංශය වෙත පහත දැක්වෙන පරිදි ඉදිරිපත් කළ යුතුයි.

කාලසීමාව

එවිය යුතු දිනය

ජනවාරි සිට ජුනි දක්වා ආකෘති II
(පළමුවන අර්ධ වර්ෂය)

අගෝස්තු මස අවසානයට පෙර

ජූලි සිට දෙසැම්බර් දක්වා ආකෘති II
(දෙවන අර්ධ වර්ෂය)

ඉදිරි වසරේ පෙබරවාරි මස
අවසානයට පෙර

මේ සඳහා අවශ්‍ය විස්තර දුරකථන අංක 011 2369596 මගින් කළමණාකරු - සාමාජික ගිණුම් (විශාල කාණ්ඩය) වෙතින් ලබාගත හැක.

- 05 සේවක සංඛ්‍යාව 15 ට වැඩිවීම නිසා ප්‍රේෂණ නිවේදනය ආර් 4 සිට ආර් 1 ට වෙනස් කරන අවස්ථාවල දී එම වෙනස් කිරීම අනිවාර්යයෙන්ම ජනවාරි හෝ ජූලි යන මාසවල දී ආරම්භ කළ යුතු අතර ඊට පෙර ඒ බව මෙම මණ්ඩලය වෙත දැනුම්දිය යුතුයි. (දුරකථන අංක 0112581704 දිගුව 623)
- 06 ඉදිරිපත් කරන සෑම ප්‍රේෂණ නිවේදනයකම සේවයෝජකයාගේ අත්සන, දුරකථන අංකය හා ඊ-මේල් ලිපිනය (ඇත්නම්) සඳහන් කළ යුතුයි.
- 07 ආර් 4 ප්‍රේෂණ නිවේදනවල සේවකයන්ගේ මූලකරු සමඟ නම, සාමාජික අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කළ යුතු අතර එම විස්තර සෑම මාසයකම ඉදිරිපත් කරන ප්‍රේෂණ නිවේදනවලට සමාන විය යුතුයි.

- 08 වෙක්පත් “සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය” නමින් ලිවිය යුතු අතර මතුදාතම වෙක්පත් භාර ගනු නොලැබේ. අසම්පූර්ණ වෙක්පත් සහ ප්‍රේෂණ නිවේදන මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම හේතුවෙන් හෝ ප්‍රමාදවී මාසික දායක මුදල් මණ්ඩලය වෙත ගෙවීම් හේතුවෙන් ගණනය වන අධිභාර ගෙවීමේ වගකීම සේවයෝජකයින් විසින් භාරගත යුතුයි. ප්‍රේෂණ නිවේදනවල විමසා ඇති සියළුම තොරතුරු නිවැරදිව සඳහන් තළ යුතුයි.
- 09 ප්‍රේෂණ නිවේදන සහ ආකෘති II වාර්තාවන් භාවිතයෙන් තොරව ඉක්මනින් සහ පහසුවෙන් ගෙවීම් කිරීම සහ සේවක විස්තර ඉදිරිපත් කිරීම සඳහා අන්තර්ජාල පහසුකම් සලසා ඇති බැවින් එම ක්‍රමය භාවිතා කරන මෙන් ඉල්ලා සිටිමු. වැඩි විස්තර සඳහා දුරකථන අංක 011 2368508 මගින් මූල්‍ය කළමණාකරු (දායක මුදල් රැස්කිරීම්) අමතන්න.
- 10 මුදලින් මෙම අරමුදලට ගෙවීම් කරන සේවයෝජකයින්ට ලංකා බැංකුව - ටොරින්ටන් ශාඛාව, ලංකා බැංකුව - පිටකොටුව අධිශ්‍රේණි ශාඛාව හෝ මහජන බැංකුව - නාරාහේන්පිට ශාඛාවට පමණක් ගෙවීම් කිරීමට පහසුකම් සලසා ඇත.
- 11 ඉහත සඳහන් ක්‍රම මගින් දායක මුදල් ගෙවීමට නොහැකි සේවයෝජකයින්ට පමණක් මුදල් ඇණවුම් භාවිතා කළ හැකි අතර මුදල් ඇණවුම් මාරු කරන කාර්යාලය කොළඹ යනුවෙන් ලබාගත යුතුයි.
- 12 වෙක්පත් සහ මුදල් ඇණවුම් මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට, ප්‍රාදේශීය කාර්යාලයන්ට හෝ කොළඹ 01, ලංකා බැංකු 5 වන නගර ශාඛා ගොඩනැගිල්ලේ පිහිටි සේ. නි. භා. අරමුදල් වෙක්පත් භාරගැනීමේ කාර්යාලයට භාරදිය හැක.
- 13 සේවකයින්ට වැටුප්/වේතන ගෙවීමට පෙර ඉදිරි මාස සඳහා දායක මුදල් ගෙවීම සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනතට පටහැනි බැවින් සේවයෝජකයින් එසේ නොකළ යුතු අතර යම් හෙයකින් එසේ ගෙවීම් කළහොත් නැවත අදාළ සේවයෝජකයින් වෙත එම ගෙවීම් හරවා යවනු ලැබේ.
- 14 සේවාදායකයින් වෙනුවෙන් වැරදීමකින් හෝ අතිරික්ත වශයෙන් මෙම අරමුදලට මුදල් ගෙවා ඇති අවස්ථාවල දී ඒවා නැවත ලබා ගැනීම සඳහා මණ්ඩලයට කරනු ලබන ඉල්ලීම් එම මුදල් ගෙවූ දින සිට අවුරුද්දක් ඇතුළත ඉදිරිපත් කළ යුතුයි. එවැනි ඉල්ලීම් නියමිත කාලසීමාව ඇතුළත නොවන අවස්ථාවල දී වැඩිපුර ගෙවා ඇති මුදල් ආපසු ගෙවීම නොකරනු ඇත.
- 15 ආයතනයේ නම හෝ ලිපිනය වෙනස්වන අවස්ථාවල දී සහ ආයතනය වසා දමන අවස්ථාවල දී ඒ බව ලියාපදිංචි තැපෑලෙන් පහත සඳහන් ලිපිනයට දැන්විය යුතුවේ.

මේ සම්බන්ධව තවදුරටත් විස්තර හෝ පැහැදිලි කිරීම් අවශ්‍ය වේ නම් දුරකථන අංක 011 2368160, 011 2503911 හෝ 011 2581704 මගින් විමසන්න.

සහකාර සාමාන්‍යාධිකාරී - දායක මුදල් රැස්කිරීම් හා අධිභාර
 සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය
 10 වන මහල කම්කරු මහලේකම් කාර්යාලය
 තැ. පෙ. 807
 කොළඹ 05